

රූපිශ්‍ර ලක්ෂ්‍ය වලට යට වූ සමාජයක උඩුගම බලා පිහිනන වාතවයන්ගේ කතාව

“බෝ ගහ හන්දිය” දැන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එක්වීම් සේවයෙන්

ශ්‍රීනාන් මද්දමගේ නිෂ්පාදනය කළ මෙල්බර්න් රසික ජනතාවගේ ප්‍රසාදය දිනාගත් “බෝ ගහ හන්දිය” ගුවන් විදුලි නාට්‍ය මාලාව දැන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එක්වීම් සේවය ඔස්සේ විකාශය වෙයි.

පොතුවල සහය විය.

සිටි එක්වීම් සේවයෙන් සෑම සදාචාරකම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 12 ට විකාශය වන බෝ ගහ හන්දිය අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙබ් අඩවියෙන් (<http://www.slbc.lk>) ශ්‍රවණය


කරන්නට ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට හැකිය.

ගතරබඳු පැල්පත් වාසිගේ පීචිතය පාදක කොට ගත් බෝ ගහ හන්දිය ශ්‍රීයානී ජයවික්‍රම මද්දමගේ ගේ රචනයකි. පැල්පත් වාසී වර්ත කීපයක් උපයෝගී කර ගනිමින් සමාජය විනිවිද දැකින්නට පිරිමෙමින් පවතින මානව ගුණාංග පිලිබඳ සිහිපත් කිරීමක් කරන්නටත් තමා උත්සාහ කළ බව ඇය පවසයි. ඇය බෝ ගහ හන්දියේ තේමා පාඨය ලෙස ගෙන තිබුණේ “රූපිශ්‍ර සහ වලට යට වූ සමාජයක උඩුගම බලා පිහිනන මානවයන්ගේ කතාව” යන්නයි.

කොටස් පහතකින් පමණ සමන්විත වන බෝ ගහ හන්දියට නඩ රංගනයෙන් දේවිකා සේනාධීර, ශ්‍රීනාන් මද්දමගේ, ගාමිනී පැළෑටු, වින්තක සිරිකුමාර, මහිල් මුණිදාස, මාලන් සුරවීර හා ජගත් ජේ එදිරිසිංහ ආයත වූහ. බෝ ගහ හන්දිය පටිගත කර සාක්ෂිකරණය කරනු ලැබුවේ ජගත් ජේ එදිරිසිංහ විසිනි. කීර්ති



From Page 24



Recap on some noted performances for 2010

The annual film fare awards will be held very early 2011. These awards will celebrate the great performances of 2010. So who do we think performed exceptionally? Who deserves an award?

famous and loved Jodi Shahrukh and Kajol after nine years and broke many box office records, becoming the highest-grossing Bollywood film overseas.



The Bollywood scene after this was pretty quiet, with good films releasing, such as Rajneeti, Dabangg, We are family, but not creating ripples through the atmosphere (like My name is Khan did).

With the recent release of Guzaarish however, there are doubts whether King Khan will bag the award for the best actor. Hrithik Roshan undoubtedly played his role and a paraplegic performer without a flaw taking away the easy hold Shahrukh had on the award. Did Aishwarya do enough to snatch the award away from Kajol? So who will get best actor in the coming Film fare? Best actress? Best film? Now, only time can tell. Let the fight begin!

The earliest noted release of 2010 was My name is Khan. King Khan starred as the good hearted man with Aspergers syndrome. The film reunited the most

Courtesy - www.bollywoodboards.com

Bring your Nephew/Niece/Brother or Sister to

STUDY IN AUSTRALIA

STUDY IN CHISHOLM INSTITUTE, MELBOURNE

INTERNATIONAL

- * ELICOS
- * Diploma & Advanced diploma
- * University transfer

Courses offer:

Accounting, Air-conditioning, Architecture, Business, Bakery, Beauty, Biotechnology, Building design, Cookery, Dental technology, Engineering, Electronics, Graphic Prepress, Hairdressing, Information Technology, Nursing,...etc

For Total Free Visa Processing

SHEFFIELD EDUCATIONAL CONSULTANCY

QEAAC
Qualified Education Agent Cooperator

<p>Australia: P.O.Box 193, Chadstone Shopping Centre, Chadstone, VIC-3148. Tel: +61 387074812, 0425 663222</p>	<p>Sri Lanka: 91/4 Maharagama RD Piliyandala Tel: +94 11 2616125 0777 838403</p>	<p>1/1 Trinity Gardens Pallekelle, Kundasale, Kandy Tel: +94 812420418 0777 802065</p>
---	---	--

Email : Sheffield.officers@gmail.com | Web : www.sheffieldec.com.au